



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය
கிராமிய அபிவிருத்தி, சமூகப் பாதுகாப்பு மற்றும் சமூக வலுவூட்டுகை அமைச்சு
Ministry of Rural Development, Social Security and Community Empowerment



මගේ අංකය

எனது இல DSD/HO/MF/05/08/01/ වැඩුණේ.....

My No

ඔබේ අංකය

உமது இல

Your No

දිනය

திகதி 2025.08.07

Date

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක - 2025/10

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු පාලක මණ්ඩල/බැංකු සමිති විධායක කමිටු සභාපතිවරුන්,

සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරුවන්/බැංකු සමිති කළමනාකරුවන්,

ප්‍රජා සවිබලගැන්වීම් වැඩසටහන - 2025 යටතේ හඳුනාගත් අස්වැසුම සමාජ ප්‍රතිලාභ ලබන අඩු ආදායම්ලාභීන් සඳහා සමෘද්ධි සවිබල ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීම හා සමෘද්ධි ප්‍රතිලාභ ලැබූ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් සමෘද්ධි රන්පත ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදීමට අවසර ලබාදීම

01. හැඳින්වීම.

අස්වැසුම සමාජ ප්‍රතිලාභ ලබන හා සමෘද්ධි සහනාධාර ලැබූ (දැනට අස්වැසුම සමාජ ප්‍රතිලාභ නොලබන) අඩු ආදායම්ලාභීන් ආර්ථික, සමාජීය හා මානසික ප්‍රධාන ක්ෂේත්‍රයන් යටතේ බලගැන්වීමේ අරමුණින් ප්‍රජා සවිබලගැන්වීම් - 2025 සඳහා වැඩසටහනක් සකස් කර, ජාතික /දිස්ත්‍රික්/ප්‍රාදේශීය/ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

ඒ අනුව, 2025 වර්ෂය තුළ, ප්‍රජා සවිබලගැන්වීම් වැඩසටහන යටතේ අස්වැසුම ප්‍රතිලාභී හිමි පවුල් 300,000 ක් තෝරාගෙන, ඉහත කී ක්ෂේත්‍ර යටතේ බලගැන්වීමට කටයුතු කෙරේ. ආර්ථික ක්ෂේත්‍රය යටතේ සවිබලගැන්වීමේදී එලදායී ස්වයං රැකියාවක/කෘෂිකාර්මික කාර්යයක හෝ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණ/තරුණියන් වෘත්තීය පුහුණුවකට යොමුකර, ඉන් අනතුරුව රැකියාගත කිරීම/ ව්‍යාපාරයකට යොමුකර, එම පවුලේ ජීවනෝපාය සංවර්ධනයට හවුල් කරගැනීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී, ඉහත කී ජීවනෝපාය මාර්ග වෙනුවෙන් යොමුවන ප්‍රතිලාභීන්ට, මූල්‍ය පහසුකම් සැලසීමට සමෘද්ධි බැංකු කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ. එහිදී සහනදායී පොළී අනුපාතයක් සහිතව ණය පහසුකම් ලබාදීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, නව ණය වැඩසටහන හඳුන්වාදීමට 2025.04.01 හා 2025.07.23 දිනවලදී පැවති සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති කළමනාකරණ මණ්ඩල තීරණ අංක 2025/135/06 හා 2025/138/06 යටතේ ලබාදුන් අනුමැතිය මත සිදුකරන බවද දන්වමි.

02. ණය ලබාදෙනු ලබන්නේ කවුරුන් සඳහාද?

- 2025 වර්ෂයේ සවිබලගැන්වීම් වැඩසටහන යටතේ, අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන අඩු ආදායම්ලාභී බැංකු සමාජිකයින්,
- සවිබලගැන්වීම සඳහා තෝරාගත් පවුලක වෘත්තීය පුහුණුවකින් පසුව රැකියාගත කිරීම/ව්‍යාපාර අවස්ථාවකට යොමු කරන තරුණ/තරුණියක් සිටින පවුලක මව/පියා වන බැංකු සමාජිකයින්,

03. සම්පූර්ණ කළ යුතු සුදුසුකම්

- සමෘද්ධි බැංකු සාමාජිකත්වය ලබාගෙන සති 02ක් හෝ ඊට වැඩි විය යුතු අතර, ඉල්ලුම් කරන ණය මුදලින් 1/10ක් හෝ ඊට වැඩි මුදලක් කොටස් ගිණුමේ තිබිය යුතුය.
- ප්‍රජාමූල සංවිධාන සාමාජිකත්වය ලබාගෙන තිබීම.
- කුඩා කණ්ඩායම් ගතවීම.
- සමෘද්ධි බැංකු සමාජික තැන්පත් ගිණුමක් තිබීම.
- ලබාගත් සමෘද්ධි බැංකු ණය මුදලක් පැහැරහැර නොතිබීම.
- සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මගින්, ස්ව-රැකියා හෝ රැකියා ගත කිරීම් වෙනුවෙන් මූල්‍යධාරයක් ලබන හෝ නම් කරන ලද පවුලක් නොවීම.

1 වන අදියර, 4 වන මහල, සෙත්තිරිපාය, බත්තරමුල්ල. / 1st කட்டම, 4 වන මාල, සෙත්තිරිපාය පත්‍රග්‍රහණය / 1st Step, 4th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල් பணிப்பாளர் தலைமையதிபதி Additional Director General (Admin & Establishment) Tel- 011-2869824 Fax - 011-2889002 E-mail- dgsamurdhi@gmail.com	අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා ආයතන) தேயுதரக அமைச்சர் (நிர்வாகம்/தாபனம்) 011-2873799 011-2873996 diradmin@samurdhi.gov.lk Hot Line :0112-889007	ප්‍රධාන ගණකාධිකාරී பிரதான கணக்காளர் Chief Accountant 011-2869742 011-2869742 finance@samurdhi.gov.lk	අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය) කාර්යාලය பணிப்பாளர் (குறு நிதி) அலுவலகம் Director (Micro Finance) Office 011-2889003 011-2887469 Hot Line:0112-885582	Hot Line: 011- 288772
---	---	---	---	-----------------------

4. උපරිම ණය මුදල, වාර්ෂික පොළී අනුපාතය හා ආපසු ගෙවීම් කාලය

4.1 අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා,

අස්වැසුම සමාජ ප්‍රතිලාභ කාණ්ඩය	උපරිම ණය මුදල (රු) (එක් සමාජිකයකුට)	ඇස්මේන්තුගත මුළු ණය සංඛ්‍යාව (ජාතික)	ණය මුදල (රු.මි)	එක් සමාජිකයාට බැංකුවකට ලබාදිය හැකි උපරිම ණය සංඛ්‍යාව	වාර්ෂික පොළී අනුපාතය(%)		
					ණයකරුගෙන්	මහා භාණ්ඩාගාර ප්‍රතිපාදනයටත්	එකතුව %
අන්ත දුප්පත් හා දුප්පත් සමාජ කාණ්ඩය	100,000	40,000	4,000	36	8%	4%	12%
සංක්‍රාන්තික/අවදානමට ලක්වූ සමාජ කාණ්ඩය	200,000	7,000	1,400	6	9%	3%	12%
	250,000	3,000	750	3	9%	3%	12%
එකතුව	-	50,000	6,150	45	-	-	-

4.2. මෙම ණය වැඩසටහන යටතේ, පොළී ගණනය සිදුකරනු ලබන්නේ හීනවන පොළී (Reducing rate) ක්‍රමවේදය අනුව වේ.

4.3. සියළුම සමාජ කාණ්ඩ යටතේ, එක් සමාජිකයාට බැංකුවකට සමාජිකයින් උපරිම 45 දෙනෙකුට ණය මුදලක් ලබාදිය හැක. මෙම ණය වැඩසටහන සහනදායී වාර්ෂික අනුපාතයන් යටතේ ලබාදෙන අතර, සමාජිකයාට අභිමත පොළී මුදල, සමාජික සංවර්ධන දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාර අරමුදලින් බැංකුවට ලබාදීමට කටයුතු කෙරේ.

4.4. අක්‍රිය(බොල් ණය ඇතුළු) ණය සම්බන්ධව, දැනට පවතින උපදෙස් එපරිද්දෙන් මෙම ණය වැඩසටහනටද වලංගු කරගත යුතුය. මෙහිදී, බොල් වූ ණය මුදලක් ආපසු අයකර ගැනීමේ දී, වාර්ෂිකව 12% ක පොළී අනුපාතයට නොපියවූ (පිටහිටි) ණය මුදල ණයකරුගෙන් අයකරගත යුතුය. මෙහිදී බොල් ණය මුදල් සඳහා සහන පොළී මුදල සමාජික සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රතිපූර්ණය කිරීමක් සිදු නොකෙරේ.

05. ආපසු ගෙවීම් කාලය හා ලබාදෙන උපරිම සහන කාලය

5.1

ණය මුදල	ආපසු ගෙවීම් කාලය මාස
රු.100,000 හෝ ඊට අඩු	48
රු.100,000 ට වැඩි 200,000 හෝ ඊට අඩු	54
රු. 200,000 ට වැඩි 250,000 හෝ ඊට අඩු	60

5.2 ණය ආපසු ගෙවීමට සහන කාලයක් ලබාදීමේ දී, කෘෂිකාර්මික කටයුතු/වෘත්තීය පුහුණුව සඳහා ලබාදෙන ණය සඳහා උපරිම මාස 06 ක්ද, අනිකුත් ව්‍යාපෘති සඳහා මාස 12 ක් හෝ ඊට අඩුවිය යුතුය.

5.3 සහන කාලය ලබාගන්නා විටක, සහන කාලය ඇතුළත්ව දී ඇති උපරිම කාලය තුළ ණය ආපසු ගෙවීමට බැඳී සිටින අතර, සහන කාලය තුළ මාසික පොළී මුදල ණයකරු සමාජික බැංකුවට ගෙවීම කළ යුතුය.

06. ණය ලබාදෙන කාරණාවන්

හඳුනාගත් පවුල් වල ජීවනෝපාය සංවර්ධන ක්ෂේත්‍රය යටතේ ව්‍යාපාර අවස්ථා හා රැකියා මාර්ග වෙනුවෙන් ණය ලබාදිය යුතුය.

- i. කෘෂිකාර්මික, කර්මාන්ත, වෙළඳ, සේවා ඇතුළු සෑම නිත්‍යානුකූල ස්වයං රැකියා වෙනුවෙන් කාරක හා ප්‍රාග්ධන මුදල් අවශ්‍යතා වෙනුවෙන්,
- ii. තරුණ/තරුණියන් විසින් හදාරනු ලබන වෘත්තීය පුහුණුවට වැයවන පාඨමාලා ගාස්තුව සඳහා,
- iii. ස්වයං රැකියාවක/කෘෂිකාර්මික කාර්යයකට අදාළ වන තාක්ෂණික පුහුණු වැඩසටහන් වෙනුවෙන් පාඨමාලා ගාස්තු වියදම් දැරීම.

07. ඇප සුරැකුම්

පහත එක් සුරැකුමක් පමණක් ලබාගෙන ණය මුදල් නිදහස් කලයුතුය.

1. කුඩා කණ්ඩායම්(සමූහ තැන්පත්) ඇපය ,
2. කුඩා කණ්ඩායම් ඇපය ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවක, පහත පරිදි ණය මුදල අනුව සුදුසු ඇප සුරැකුමක් මත ණය මුදල් දියයුතුය.

1. රු.100,000 දක්වා වූ ණය මුදලක් නම්, එම සමාද්ධි බැංකුවේම සක්‍රීය සමාජික/දිරියමාන/සමාජික නොවන/අනිවාර්ය ඉතිරිකිරීම් හෝ ස්ථාවර තැන්පතු ගිණුම් හිමි ඇපය මත දිය යුතුය. මෙහිදී උපරිම ගිණුම් හිමියන් දෙදෙනෙකුගේ (02) ගේ තැන්පතු මුදල ඇපයට ලබාගැනීමට ඉඩ දෙනු ලැබේ. මෙහිදී, එකී ගිණුම් වල පවතින තැන්පතු ශේෂ එකතුව ලබා ගන්නා ණය මුදලට සමාන විය යුතුය. මෙම තැන්පතු මුදල් නිදහස් කිරීම තාවකාලිකව නතර කළ යුතුය.(HOLD)

2. රු.250,000 දක්වා, රාජ්‍ය සේවකයකුගේ(01) පුද්ගල ඇපයක් මත ද ණය මුදල් දියහැකිය.

3. වංචල/නිශ්චල දේපල ඇප ලබා ගැනීම සිදු නොකළ යුතුය.

08. ණය ඉල්ලුම් කිරීම, ව්‍යාපෘති වාර්තා පිළියෙල කිරීම හා ණය අනුමත කිරීම.

8.1 ණය ඉල්ලුම් කිරීමේදී, දැනට හඳුන්වා දී ඇති ණය ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර අදාළ නිර්දේශ සමඟ සමාද්ධි බැංකුවට ඉදිරිපත් කළ යුතුය.

8.2 ව්‍යාපෘතිය සඳහා වූ ව්‍යාපෘති වාර්තාව සමාද්ධි සංවර්ධන නිලධාරී විසින් ණය ඉල්ලුම්කරු සමඟ සාකච්ඡා කර පිළියෙල කළ යුතුය. ඉන් අනතුරුව බැංකු කළමනාකරු හෝ බලය පැවරූ නිලධාරියකු විසින් පරීක්ෂා කර කළ යුතුය.

විශේෂ ව්‍යාපෘතියක් නම්, ව්‍යාපෘති වාර්තාව සමාද්ධි සමිතියට යොමුකර, ව්‍යාපෘතියේ ශක්‍යතාවය පිළිබඳ ඇගයීම් වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව, පාලක මණ්ඩලයට ඉදිරිපත් කර ණය මුදලට අනුමැතිය ලබාගත යුතුය.

09. ණය මුදල නිකුත් කිරීම.

1. ණය මුදල මුදා හැරීම

හර - ලැබිය යුතු ණය සමාද්ධි සවිබල ගිණුම (කේත අංක-3198)
බැර - සමාජික තැන්පතු ගිණුම

2. ණය මුදල් ආපසු අයකර ගැනීම.(ණයකරුගෙන් අයකර ගන්නා පොලී මුදල සමඟ)

පළමු පියවර

හර - සමාජික තැන්පත් ගිණුම (ණයකරුගෙන් අයකරගනු ලබන ණය පොලී මුදල හා මාසික ණය වාරිකය)
හර - ලැබිය යුතු සහන පොළී මුදල් ගිණුම -සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව (කේත අංකය-3324) (දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපූර්ණ කරගත යුතු පොළී මුදල)
බැර - ලද පොලී - දුන් ණය ගිණුම (ණයකරුගෙන් අයකරගත් හා දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපූර්ණය කරගත යුතු මුළු පොළී මුදල වල එකතුව)
බැර - ලැබිය යුතු සමාද්ධි සවිබල ණය ගිණුම (ණය මුදලහි මාසික ණය වාරික මුදල)

3, ලැබිය යුතු සහන පොළී මුදල් ගිණුම -සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යනුවෙන් නව ගිණුමක් පොදු ලෙජරයේ ආරම්භ කර, පවත්වාගෙන යායුතුය.

4. බොල්ණය සඳහා වෙන්කිරීම සඳහා ලෙජරයේ නව ගිණුමක් “බොල්ණය ගිණුම - සමාද්ධි සවිබල නමින් (කේත අංක -3297) විවෘත කළ යුතුය.

5. බොල්ණය මුදලක් ආපසු අයකරගැනීමේදී, දැනට දී ඇති උපදෙස් හා පියවරයන් අනුගමනය කර ගිණුම් සටහන් කළ යුතුය.

10. ණය සංරක්ෂණ හා සමූහ සංරක්ෂණ අරමුදලට දායකවීම.

මෙම ණය වැඩසටහන යටතේ නිදහස් කරන සෑම ණය මුදලක් සඳහා ණය හා සමූහ සංරක්ෂණ අරමුදලට දායක වීම අනිවාර්ය වේ.

11. සමාද්ධි සවිබල ණය පොළී මුදල් ප්‍රතිපූර්ණය කිරීම

11.1 සෑම සමාද්ධි බැංකුවක්ම, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අයකර ගතයුතු පොළී මුදල් සඳහා ඉල්ලීම මාස 03 වරක් ඇමුණුම 01 පරිදි සකස් කර ක්ෂුද්‍ර මූල්‍ය අංශයට එවිය යුතුය.

11.2 ඉල්ලීම සමඟ පරිගණක මෘදුකාංගය මගින් ලබාදෙන වාර්තාවේ පිටපතක් ද කළමණාකරු සහතික කර එවිය යුතුය.

11.3 ක්ෂුද්‍ර මූල්‍ය අංශය එවන පොළී මුදලට අදාළ චෙක්පත ලද පසු, බැංකුගත කර උපලබ්ධි වූ පසු පහත ගිණුම් සටහන තබා ගිණුම්ගත කිරීම් කළ යුතුය.

හර - ගණුදෙනුකරුවන් තැන්පත් කළ චෙක්පත් ගිණුම

බැර - ලැබිය යුතු සහන පොළී මුදල් ගිණුම -සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

යම් විශේෂ අවස්ථාවක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අයවිය යුතු සහණ පොළී මුදල, දෙපාර්තමේන්තුවෙන් ලබානොදීමට තීරණය කළහොත් එම පොළී මුදල ණයකරුගෙන් අයකරගැනීම හෝ බැංකුවේ වියදමක් ලෙස පහත ගිණුම් සටහන තැබිය යුතුය.

මේ සම්බන්ධව, ක්ෂුද්‍රමුල්‍ය අංශයෙන් ලිඛිත උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ.

හර - සමාජික තැන්පත් ගිණුම/මිශ්‍ර වියදම් ගිණුම
බැර - ලැබිය යුතු සහන පොළී මුදල් ගිණුම -සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

12. මෙම ණය වැඩසටහන යටතේ ණය ලබාගත් සමාජිකයින්ට අනිකුත් සමෘද්ධි බැංකු ණය වැඩසටහන් යටතේ ණය ලබාගැනීමට බාධාවක් නොමැත.

13. සමෘද්ධි සහනාධාර ලැබූ අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධි රන්පත ණය වැඩසටහන මගින් ණය ලබාදීම

සමෘද්ධි සහනාධාර ප්‍රතිලාභ ලැබූ (අස්වැසුම නොලබන) අඩු ආදායම්ලාභීන් අතරින්, සවිබලගැන්වීම සඳහා හඳුනාගත් අඩු ආදායම්ලාභීන්ගේ ජීවනෝපාය ප්‍රවර්ධන සඳහා අවශ්‍ය කරන ව්‍යාපාර ණය සමෘද්ධි රන්පත ණය වැඩසටහන යටතේ ලබා දීමට අවසර ඇත.

ඒ අනුව, හඳුනාගත් සමෘද්ධි සහනාධාර ලැබූ අඩු ආදායම්ලාභීන්ගේ, ව්‍යාපාර අවස්ථා (ස්වයං රැකියා) හා රැකියා අභිමුඛ වෘත්තීය පුහුණු අවස්ථා වෙනුවෙන් රන්පත ණය වැඩසටහන යටතේ ණය මුදල් දිය යුතුය.

පොළී අනුපාත ඇතුළු අනිකුත් කාරණාවන් සඳහා සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක 2021/16 (නව) හා ඊට එකතුවීම් උපදෙස් පිළිපැදීම කලයුතුය.

14. සමෘද්ධි සවිබල ණය වැඩසටහන යටතේ ලබාදෙන ණය මුදල් පිළිබඳ ප්‍රගතිය, දැනටමත් හඳුන්වා දී ඇති ආකෘතිය අනුව සකස් කර මාසිකව ලබාදීම සිදුකල යුතුය.

15. මෙම නව ණය වැඩසටහන සඳහා, පරිගණක මෘදුකාංගයේ අදාළ කටයුතු සංවර්ධනය වීමෙන් පවතින අතර, එම කාර්යය කඩිනමින් සිදුකර ඔබ දැනුවත් කරයි. එතෙක්, ණයකරුවන් හඳුනාගැනීම, ණය ඉල්ලුම් පත්‍රය පිළියෙල කිරීම සහ ව්‍යාපෘති වාර්තාවන් සකස් කරගැනීම සිදුකර ගන්නා ලෙස දන්වමි. පරිගණක මෘදුකාංගයට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු නොකරන ලෙසත් දන්වමි.

16. මෙම චක්‍රලේඛය සඳහන් නොවන අනිකුත් උපදෙස් සඳහා සමෘද්ධි ප්‍රජාමූල බැංකු චක්‍රලේඛ අංක 2021/06 (නව) හා ඊට එකතුවීම් සඳහන් උපදෙස් තවදුරටත් වලංගු කරගත යුතුය.



සී.ඩී කපුරාවි,
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | |
|---|------------------|
| 01. ලේකම් - ග්‍රාම සංවර්ධන , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය | - කා.දැ.ස. |
| 02. දිස්ත්‍රික් ලේකම්/ දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - කා.දැ.ස. |
| 03. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. | - අ.ක.ස. |
| 04. සියළුම අංශ ප්‍රධානීන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව | - දැ.ස.හා අ.ක.ස. |
| 05. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - දැ.ස.හා අ.ක.ස. |
| 06. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. | - අ.ක.ස. |
| 07. දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - අ.ක.ස. |
| 08. සමෘද්ධි මහා සංගමය සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය | - කා.දැ.ගැ.ස. |

කළමනාකරු,
සමෘද්ධි ප්‍රජාමූල බැංකුව,
.....
2025.....

අධ්‍යක්ෂ(ක්ෂුද්‍ර මූල්‍ය),
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව,
“සෙත්සිරිපාය” (I අදියර)
බත්තරමුල්ල.

සමෘද්ධි සම්බල ණය වැඩසටහන සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පොළී මුදල්
ඉල්ලුම් කිරීම.

සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ නම :-

පොළී මුදල ඉල්ලුම් කාලය	ලැබිය යුතු සහන පොළී මුදල් ගිණුම-ස. සං.දෙ (3303) පවතින ශේෂය (රු.)	ඉල්ලුම් කරන පොළී මුදල (රු.)
20----- දින සිට 20----- ---- දක්වා		

ඉල්ලුම් කරන පොළී මුදල සහතික කිරීම සඳහා පරිගණක සහතිකයක පිටපතක් ද මේ සමඟ එවා ඇත.

02. ඉහත කාලයට ආදාලව ලැබිය යුතු හිමි පොළී මුදල වක්‍රලේඛ උපදෙස් පරිදි ගණනය කර ඇති බවත්, ආදාල මුදල වන රු./=.....බැංකුවේ අංකදරණ ජංගම ගිණුමට බැර වන වෙක්පතකින් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.

03. තවද, 20..... දින සිට 20..... දක්වා වූ කාලයට ආදාල ඉල්ලුම් කරන ලද රු..... මුදල ද සමෘද්ධි බැංකුවට ලැබී නොමැති බවටද දන්වමි.

සකස් කළේ

නම :-

තනතුර :-

අත්සන :-

සහතික කළේ

නම :-

අත්සන :-

දිනය :-

- අනවශ්‍ය වුවන කපා හරින්න